



# Z E O M



කලාප අධ්‍යාපන කාර්යාලය - මිනුවන්ගොඩ  
வலயக் கல்வி அலுவலகம் - மினுவாங்கோட  
Zonal Education Office - Minuwangoda

වාරය - 02

ශ්‍රේණිය - 07

විෂය - දෙවන ඔස දෙමල

පාඩම - 05

## நான் ரசித்த கதை මම රසවිඳි කතාව

பாப்பா பாப்பா தீவச කියවන්න

### சொல் அறிமுகம்

பாப்பா - පාපීපා - ළමයා

தாத்தா - තාත්තා - පියා

கதை - කතෙ - කතන්දරය

பாட்டி - පාට්ටි - ආච්චි

கேள் - කේළි - අහන්න

சொன்ன - සොන්න - කියපු

காக்கா - කාකීකා - කාකීකා

அம்மா - අම්මා - අම්මා

நரி - නරී - නරියා

அப்பா - අපීපා - තාත්තා

நரியின் - නරීடின் - නරියාගේ

கேட்ட - කේට්ට - අපසු

செயற்பாடு 02 - விடை கூறுவோம் :-

1. ....  
පින්තූරයේ දැක්නට ලැබෙන සත්තු කවුරුන්ද ?

2. ....  
කතාවෙන් කියවෙන අය කවුරුන්ද ?

செயற்பாடு 03 கதை

1- G. ඔරු පෙරිය කාර්ටූක්කු අරුතිල් අලුතිය කිරාමම් ඉරුක්කින්නද.  
විශාල කැලෑවක් අසල ලස්සන ගමක් තිබේ.

2 - F. ඒලෙස් පාර්ටි වඩෙ සුඩුනින්නාර් වාසනෙ වරුනින්නද.  
දුප්පත් ආච්චි වඩෙ පුවිවයි සුවද හමයි.

3 - C. කරුප්පු කාහම් ඔන්නරු පරන්නද වරුනින්නද.  
කලපාට කපුටෙක් පියඹා එයි.

4- E. අංගුම් ඉංගුම් පාර්ක්කින්නද වඩෙයෙයි මෙල්ල එඩුක්කින්නද.  
එහෙන් මෙහෙන් බලයි වඩය සෙමින් ගනී.

5.- D. මරන්නිල් පෝසි අමර්තින්ද්‍ර නඩත්ත නරි අදෙද කාන්තින්ද්‍ර.  
වඩෙයෙ පරික්ක නිනෙක්කිර්ද්‍ර.

ගහේ අත්තක නිදිසි මහන නරියා එය දුකිසි වඩෙ උදුරාගන්න සිතයි.

6.- A. කාක්කා උන් කුරල් ඉනිමෙයාහ ඉරක්කිර්ද්‍ර පාට්ටු ඔන්රු පාඩු.

කපුටෝ ඔබේ හඬ ඉතා මිහිරිව තිබේ ගිතයක් ගයන්න යනුවෙන් පැවසුවේය.

7.- B. කාහම් ඒමාන්ද්‍ර විඩුතින්ද්‍ර.

කපුටා රුවටුණේය.

සොල් අහ්‍රිමුකම්

පෙරිය - පෙරිය - ලොකු

කාඳු - කාඩු - කැලය

අරුකිල් - අරුතිල් - අසල

අමුකිය - අලතිය - ලස්සන

කිරාමම් - කිරාමම් - ගම

ආයු - ඒලෙ - දුප්පත්

පාඨු - පාට්ටි - ආවිච්චි

වාසනා - වාසනා - සුවඳ

මෙල්ල - මෙල්ල - හෙමන්

තදිත්ත - නඩත්ත - මහන

පාහි - පරි - උදුරනවා

කුරල් - කුරල් - හඬ

ඉනිමෙ - ඉනිමෙ - මිහිරි

පාඳු - පාඩු - ගයන්න

අඟු - අංගු - එහෙ

ඉඟු - ඉංගු - මෙහෙ

සෙයර්පාඳු 04.

කතෙය්‍යිල් කාණ්ප්‍රදුම් විනෙසු සොර්කර්  
කනන්දරයේ දුක්තට අරුති ක්‍රියා පදය

ඉරුකිර්තා - ඉන්නවා

ආනර්තා - කීවා

වරුකිර්තා - එයි

විඳුකිර්තා - අරුරනවා

කාණ්කිර්තා - දුකිසි

අමර්කිර්තා - වාඩිවෙයි

නිනෙකිර්තා - සිතයි

පාර්කිර්තා - බලයි

ආරුකිර්තා - ගනියි

\* පහතපුරුෂ නාමපදවලදී ඊට අදාළ ක්‍රියාපදය අවසානයේ “ තු ” අකුර යොදයි

\* එමෙන්ම උසස්පුරුෂ නාමපදවලදී ඊට අදාළ ක්‍රියාපදය ශ්‍යෝර්ථයෙන් නැබීමට අවසානයේ “ ර් ” අකුර යොදයි

සෙයற்பාඳු 05.

අමමා පාර්කිකිනරාර්  
කාකම පාර්කිකිනරතු

ඉදාඩෙලිකලා නිරප්පුඁකලු.

1. අමමා සාප්පිඳුකිනරාර්.

කාකම .....

2. අඤ්ඤා ඉඳුකිනරාර්.

නාඃ .....

3. තාතෂා උඳුකිනරාර්.

පඝ .....

4. තඁකා ඩලාඃඃඳුකිනරාලු.

නාඃ .....

5. අකකා පාර්කිකිනරාර්.

නරි .....

\* අවුන් - ශුන්

ඔහු යන නාම පදයෙන් පටන්ගන්නා වාක්‍යයන්හි ක්‍රියාපදය අවසානයේ “ශුන්” හඬ යෙදෙයි

උදා - ඔහු සෙල්ලම් කරයි

අවුන් ඛිඛෙයාඊකිනුරානු

පහත සඳහන් වාක්‍ය දෙමල භාෂාවට පරිවර්තනය කරන්න

1. මල්ලි කිරි බොයි

2. පුසා කිරි බොයි

3. කාක්කා වඩේ කයි

4. ලමයා සෙල්ලම් කරයි

5. බල්ලා දුවයි

6. සරංගලය අහසේ පාවෙයි

7. ශිෂ්‍යයා දුවයි

8. අශ්වයා පනී

9. කුරුල්ලා පියාඹයි

10. අයිසා පොත ගනී